


පුරාතන ශ්‍රී ලංකේය සාහිත්‍යය සහ අභිලේඛන ක්‍රූල 'කුල'
හා 'වරණ' යන පද හාටිතය පිළිබඳ විමුළුමක්
කුඩාවැවේ සෝමානන්ද හිමි

ඉතා ඇත අවධියේ සිටම ශ්‍රී ලංකේය සංස්කෘතිය කෙරෙහි
ව්‍යාප්ත්‍ය සංකළුප බලපෑ ආකාරය සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක
සාධක මගින් පෙනීයයි. ඒ අනුව ලක්දිව ද මුල් අවධියේ සිටම
වතුරුවරණ සංකළුපය ත්‍රියාත්මක වි ඇති අපුරු දක්නට ලැබේ.
භාරතයේ පැවැති වතුරුවරණ කුල කුමයට සමාන ආකාරයෙන් යුත්
කුල සම්ප්‍රදායක් විශේෂයෙන් මුල් අවධියේ ලක්දිව කිසියම් යුරකට
කුල සම්ප්‍රදායක් විශේෂයෙන් මුල් අවධියේ ලක්දිව කිසියම් යුරකට
පැවැති බව පැහැදිලිය. ප්‍රාග් බොද්ධ පුගයේ මෙන්ම
මහින්දාගමනයෙන් පසුවත් ශ්‍රී ලංකේය සංස්කෘතිය කුල සතර කුල
විශේෂයෙන් පැවැති බව අනාවරණය වේ. මේ පිළිබඳව අවධානය
සංකළුපය පැවැති බව අනාවරණය වේ. මේ සම්බන්ධයෙන් නිවැරදි
යොමුකිරීමට පෙර කුල, වරණ යන වචන සම්බන්ධයෙන් නිවැරදි
අවබෝධයක් ලබාගැනීම ඉතාමත් වැදගත් වේ.

'කුල' යන වචනය නොයෙක් අර්ථයන්හි යෙදී තිබෙන අතර¹
ලතුරු ඉන්දීයානු හින්දු කුල කුමය සඳහන් වන අවස්ථාවන්හි එය
වරණයක් හැඳින්වීම සඳහා යොදා ඇති. 'වා' බාතුවෙන් නිපැයෙන
'වරණ' ගබඳය කාෂේන වරණය, රක්ත වරණය වැනි අරුත්වලත්,
'වරණ' ගබඳය කාෂේන වරණය, රක්ත වරණය වැනි අරුත්වලත්,
අනුව, ආර්ය වරණ හා දාස වරණ¹ නැත්තොත් ව්‍යාප්ත්‍ය, ස්ක්‍රිය,
අනුව, ආර්ය වරණ හා දාස වරණය සමාජයේ සිවු වරණය ගැන
වෙශ්‍ය හා ගුද යන පුරාතන භාරතීය සමාජයේ සිවු වරණය ගැන
සඳහන් වේයි. උදාහරණ වගයෙන් බන්තිය, ව්‍යාප්ත්‍ය, වෙසස සහ පුද්ද
සඳහන් වේයි. උදාහරණ වගයෙන් බන්තිය, ව්‍යාප්ත්‍ය, වෙසස සහ පුද්ද
හැඳින්වීමට එය ධම්පියා අවුවා ගැටපදයේ යෙදීම ගෙනහැර දැක්වීය
හැඳින්වීමට එය ධම්පියා අවුවා ගැටපදයේ යෙදීම ගෙනහැර දැක්වීය
හැකිය.² ශිලා ලේඛනවල ද බොහෝවීට එය දක්නට ලැබෙන්නේ එම
අර්ථයෙනි. සිද්ධාර්ථ ගෞතම උපන ලත් සුරිය වංශික ස්ක්‍රිය
පරමිපරාව හැඳින්වීම සඳහා සාහිත්‍ය ග්‍රන්ථ හා ශිලා ලේඛනවල හාටික
කොට ඇත්තේ ද එයයි.³ එසේම ස්ක්‍රිය වංශයට අයන් බව හැඳින්වීම
සඳහා බොහෝ සිංහල රජවරු තමන් කැන් කුලයට අයන් බව සඳහන්
කළහ. මෙහි කැන් කුලය යන්න යෙදී ඇත්තේ 'බන්තියවණ්න හෝ
බන්තියකුල' යන්න බලාගෙනය. තම මව ද බන්තිය කුලයටම අයන්
බන්තියකුල' යන්න බලාගෙනය. තම මව ද බන්තිය කුලයටම අයන්
බන්තියකුල' යන්න මවුන් විසින් හාටික කර තිබේ.⁴
බව පැවැති සඳහා 'එමෙකුල' යන වචනය යම්කිසි පවුලක් හෝ
බොහෝ මුලාගුවල 'කුල' යන වචනය යම්කිසි පවුලක් හෝ



යොදාගත් වෙනත් අර්ථ ද ඇත. මහාච්ඡයේ දැක්වෙන ඒක්තරා සේනාපතියෙක් තම බිරිදිගේ සහෝදරයා සමග එනම් පළමුවන කස්සප රාජ කුලයෙහි වස්තුව පැහැර ගැනීම සඳහා කුමන්තුණය කළේය.⁵ මෙහි රාජ කුලයෙහි යන තැනෙහි එය යෙදී ඇත. මෙහි සඳහන් වස්තුව එවිට බෙදා නොතිබූ නිසා 'කුල' යනුවෙන් මෙම ස්ථානයේ සඳහනින් ඒකාබද්ධ පවුල යන්න අර්ථයක් විය යුතුය.⁶ මෙම පිළිබඳව එන අනෙකුත් තොරතුරුවලින් පෙනෙන්නේ මෙම රජ පවුලට රුප සහ බිසේවරු, බිසේවරුන් දෙදෙනෙකුට අයත් පුතුන් දෙදෙනෙක්, රජත්මාගේ දියණිය, ඇගේ සැමියා සහ රුපගේ සහෝදරය ද අයත් වූ බවත්ය.⁷ ඇතැම් විට රජ පවුලේ ආච්චේකාරයින් එයට අයත් වූවා නම් එය ගාහස්ථ පවුලක් විය හැකිය.

ඇතැම් අවස්ථාවල න්‍යාෂේක පවුල ද නැතහොත් ඒකාබද්ධ පවුල යන දෙකින් කුමක් හැඳින්වීම සඳහා කුල යන වචනය යෙදී තිබේ ද යන්න පැහැදිලි කර ගැනීමට අපහසුය. උදාහරණ වශයෙන් තිකිරිවැව ශිලා ලේඛනයේ එන මිතයගේ දියණිය වූ අනුලා ස්වකිය පවුලට. අයත් වස්තුවක් සංසයට පූජා කළ⁸ අතර එම වස්තුව න්‍යාෂේක පවුලට අයත් වූවක් ද නැතහොත් ඒකාබද්ධ පවුලට අයත් වූවක් ද යන්න නිශ්චිතව හදුනාගැනීමට අපහසුය.

ඇතැම් තැනක කුල යන වචනය න්‍යාෂේක, ඒකාබද්ධ හෝ ගාහස්ථ පවුල හැඳින්වීම සඳහා යෙදී ඇත. මුද්දසේෂ්ම හිමියන් හික්ෂුවක් ඇුති කුලයක් හා සම්ප සම්බන්ධතා පැවැත්වීම කළහොත් උන්වහන්සේගේ පැවැදි ජ්වීතයට බාධා එල්ලවන බව පවසයි.¹⁰ මෙහි සඳහන් ඇුති කුල යන්න කවර කුලයක් සඳහා යෙදී තිබේ ද යන්න අපැහැදිලිය. විසුද්ධිමර්ගයේ සංසරක්බිත නම් හික්ෂුව ඇුති කුලයක් සමග වස් කාලය ගත කළ ප්‍රවත්තක් එයි. එහි මෙම වචනය යෙදී ඇති ස්වරුපය මත පෙනීයන්නේ න්‍යාෂේක පවුල හැඳින්වීමට බවත්ය. මක්නිසාද යත් එකි පවුලෙහි සිටියේ සැමියා සහ බිරිදි පමණක් බව සඳහන් වීමෙනි.¹¹

ඇත්. වාග්ලේ මහතා ඇුති කුල යන්න ඒකාබද්ධ පවුල හෝ ගාහස්ථ පවුල හැඳින්වීමට වෙනත් මුලාගුවල දැක්වෙන බව පෙන්වා දෙයි.¹² මුද්ධ කාලයේ වාසය කළ පුදින්න තෙරැන් ඇුති කුලයක් සමග සම්බන්ධතාවක් ඇති කරගෙන උන්වහන්සේගේ ගිහි කාලයේ බිරිදි නැවතන් ආචාර කරගත්තේය.¹³ මෙම කථාවේ ඇුති දායිය, පුදින්ක තෙරැන්ගේ මත, පියා සහ ගිහි කළ බිරිදි යන සියලු දෙනාම

එකම ගෙදරක ජ්වත් වූ බව පෙනෙයි. ඒ තුළින් මෙය ඒකාබද්ධ හෝ ගාහස්ථ පවුලක් බව පෙනෙයි.¹⁴

සමහර අවස්ථාවල මෙම වචනය හාවිත වී ඇති අපුරින් උසස් පවුල, සාමාන්‍ය පවුල්වලින් වෙන්කොට සැලකීමට යොදාගත් බවක් ද පෙනෙයි. කුලගෙය, මහකුල හෝ ඉපුරුකුල යන වචනවලින් බොහෝ විට ධනවත් නැතිනම් වංශවත් පවුල් හඳුන්වා තිබේ. මෙවැනි පවුල ගාහස්ථ පවුල ඒකකය. දුටුගැමුණුගේ තන්දීම්තු නැමැති සේන්පතියා දිනක ආදායම කහාපණ දහසක් වූ කුලගෙයකට අයත් වුණු බව සඳහන් වේ.¹⁵ බොහෝටිව කුල ගෙයකට සේවකයෝ වූහ. ¹⁶ සාමාන්‍ය පවුලකට දායායන් හෝ සේවක සේවකාවන් තබා ගැනීමට නොහැකි වූ අතර ධනවත් පවුල 'කුලගෙය' යන වචනයෙන් කියුවේ.¹⁷

වංශවත් පුද්ගලයන් සඳහා 'කුප්‍රත්ත' හෝ 'කුලින' යනුවෙන් හඳුන්වා තිබේ. එමනිසා 'කුලගාම' යන්න වංශවත්න් ජ්වත් වූ ගම් හෝ ඔවුන් භක්ති විදින ලද ගම් හෝ විය හැකිය.¹⁸ මහ පවුලක් 'මහකුල' යන වචනය යොදා ඇත. මෙය සනාථ වන්නේ සමන්තපාසාදිකාවේ මහකුලයක් නිසා කුල ගණනාවක්ම ජ්වත්වන බව සඳහන් වීමෙනි.¹⁹ මහකුලයක සේවය කළ පවුල් රාජයක් තිබූ අතර එහි විවිධ සේවකයන් මෙන්ම කුලිකරුවන් ද සේවයේ තිපුණුව ඉද තිබේ. මෙවැනි පවුල ගාහස්ථ පවුලයේ.²⁰

'ඉපුරුකුල' යන්න ද යෙදී තිබෙන්නේ ධනවත් පවුල් සඳහාය. ධම්පියා අව්‍යා ගැටපදයේ පාලි 'අඩිඩ්කුල' යන වචනයට යෙදී ඇත්තේ 'ඉපුරුකුල' යනුවෙති.²¹ රසවාහිනියේ යෙදී තිබෙන 'කුප්‍රම්වික' යන වචනය වෙනුවට මහාච්ඡයේ 'ඉපුරු' යන වචනය යොදා ඇත. උදාහරණ වශයෙන් සුරනිමලගේ පියා වන සංස 'කුප්‍රම්වික' යනුවෙන් රසවාහිනියේ සඳහන්කර ඇති අතර මහාච්ඡය 'ඉස්සර' යනුවෙන් ද සඳහන් වීම පෙන්වා දිය හැකිය.²² 'කුව්ම්වික' යනු වත්පාහොසත්කම් ඇති පුද්ගලයක් වන අතර ධම්පියා අව්‍යා ගැටපදයේ 'කුව්ම්වික' යන්න යොදා තිබෙන්නේ එම අර්ථයෙනි.²³ මෙහි තේරුමම මින් ගෙනඟරපාන බව තිපිටකයෙහි පමණක් නොව සංස්කෘත ගුන්ප්‍රවලත් බෙහෙවින්ම සඳහන් වීමෙන් පැහැදිලි වේ.²⁴

ඇතැම් තැනක 'ජාති' යන වචනය 'දැ' යනුවෙන් කුලය හැඳින්වීමට යොදා තිබේ. සිඛවලද විනිසේ 'දැ' යන්න බත්තිය, මූහ්මේන්, වෙස්ස හා ව්‍යුඩ්ඩා හැඳින්වීමට යොදා ඇත.²⁵ ධම්පියා අව්‍යා ගැටපදයේ ද 'වර්ණය' වෙනුවට 'ජාති' යන පදය හාවිත

කෙරේ.²⁶ ‘සමජාතික’ යනුවෙන් අමුසැම් දෙදෙනා එකම කුලයකට අයන් නම් මවුන්ගේ දරුවන් හැඳින්වීමට යොදයි. මහාවංශයේ නන්දිවාපි ගාමයෙහි වාසය කළ ආයාගේ දරුවන් දෙදෙනා වූ ධාතුයෙන් භා සිලාතිස්සබෝධි සමජාතික වශයෙන් හඳුන්වා ඇති.²⁷

‘සමදී’ යන්න සමජාති යන්නෙහි සිංහල අනුරුපය වන අතර මව සහ පියා එකම කුලයට භා සමාජ මට්ටමකට අයන් බව පෙන්වීමට යොදා තිබේ. සිවිච්චි මහින්ද රජන්ත්‍රා (ක්. ව. 956 - 972) රඹුව පුවරු ලිපියේ තම මව වූ දේවා²⁸ පියා භා සමදී බව පවසයි.²⁹ එසේම ත්‍රිපිටකයේ ද ‘ජාති’ යන්නට ‘වරණ’ ලෙස යොදා ඇති විවිධ අවස්ථා දක්නට ලැබේ.³⁰ ජ්. එස්. ගුරුදේ වරණ යන්නෙන් සිවු වැදැරුම් ප්‍රධාන කුල සහ ජාති යන්නෙන් ඒවායෙහි අනුබේදීම හැඳින්වී ඇතැයි සඳහන් කළ ද එය තිශ්විතව කිව හැකි නොවේ. ජාති යන්න වරණය හැඳින්වීමට කිසිදු වෙනසකින් තොරව යොදා තිබේ.³¹

ඉහත සඳහන් සාධක තුළින් පැහැදිලි වන්නේ කුල, ජාති හෝ වරණ යන වචන ඒවායේ පැරණි සිංහල රුප සමග යොදා තිබෙන්නේ ඉන්දියාවේ සේ මාස්මණ ඉගැන්වීම්වල එන වතුවරණය හැඳින්වීමට බව පෙනෙයි.

ප්‍රාග් බොද්ධ ශ්‍රී ලංකාකේය සමාජයේන් මහින්දාගමනයෙන් පසුවත් ශ්‍රී ලංකාවේ ඉහත කි සතරකුල සාකල්පය පැවැතුණි. ඒ පිළිබඳ සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක තුළින් පෙනියයි. මුද් අවධියෙහි භාරතීය සමාජයේ සිවු වරණය මාස්මණ, සෘතිය, වෙශය භා ගුද ලෙස දක්වයි.³² ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ මෙම වරණයන්ගේ ආරම්භය වෙදික කාලයටත් පෙර සිදු වූ බවත්³³ ආර්යයන් විසින් මෙය විකාශනයට පත්කළ බවත්ය.³⁴ පුරුව වෙදික කාලයෙන්³⁵ පෙන්වන් වෙදික කාලයෙහින්³⁶ සිවු වරණය බුත්මගේ විවිධ අංගවලින් උපන් බව දක්වන අතරම මවුන්ගේ කාර්යභාරය ද සඳහන් වේ.³⁷

බොද්ධ සාහිත්‍යයෙහි ද නොයෙක් අවස්ථාවල සිවු වරණය ගැන සඳහන්ය. ඒ අනුව මෙ පිළිබඳව අදහස් රාඛනයක් දිසනිකායේ පාටික වර්ගයේ අග්‍රස්ථ්‍ය සූත්‍රයේ දක්වෙන අතර එහි සෘතිය, මාස්මණ, වෙශය භා ගුද යන කුල සතර ඇති වූ ආකාරය සඳහන් වෙයි.³⁸

මෙරට රචන විවිධ සාහිත්‍යමය ගුන්පයන්හි ද සිවු වරණය පිළිබඳව සඳහන්ය. ජාතක අවුවා ගැටපදය, අවදාසන්නය වැනි

ගුන්පයන්හි සෘතිය, මාස්මණ, වෙශය, ගුද ලෙසින් කුල ගැන සඳහන් වේ.³⁹ ක්. ව. දාහතර වැනි සියවසට අයන් ගඩ්ලාදෙණි පර්වත ලිපියේ ද සතර කුලය ඒ අයුරින්ම ගෙනහැර පායි.⁴⁰ එනමුත් පූජාවලියේ එක් අවස්ථාවක වතුවරණය රජ බමුණු, වෙළඳ, ගොවී යනුවෙන් දක්වා ඇති.⁴¹ එහිම තවත් අවස්ථාවක ද සිවු වරණය ගෙනහැර පා ඇති.⁴² ජාතක ගාරා සන්නයේ සෘතිය, මාස්මණ, වෙශය, ගුද, වණධාල, පුක්කුස ආදි (බත්තියා, මාස්මණ, වෙස්සා, සුද්ධා, ව්‍යෙෂාල, පුක්කුස) වශයෙන් කුල පිළිබඳව සඳහන් කරයි.⁴³ තවද පූජාවලියේ රජ, සිටු, බමුණු, වෙළඳ කුලවල උපන්නෙය් වෙතියි සඳහන් කරයි.⁴⁴ ‘සිරිමත්’ යන්න මහ පිනැත්තන්ට කියුවෙන්නකි.⁴⁵ මෙමගින් පැහැදිලි වන්නේ මෙම කුලයන්හි උපන්තිය ලැබුවේ ශ්‍රී වන්තයේ හැටියට සැලකු බවය. ජාතක අවුවා ගැටපදයේ ‘නිස්සේ කුල සම්පත්තිය’ යනුවෙන් විශ්‍රා කරමින් සෘතිය මාස්මණ, වෙශය යන තුන් කුල සම්පත්තියන්⁴⁶ යන ලෙසින් ද තවත් අවස්ථාවක දී රජ, බමුණු, වෙළඳ තුන් කුල සපුව⁴⁷ යනුවෙන් යෙදෙන්නේය. මැතා අවධියෙහි රචන සිරිලක් කඩිමි පොන් ද රජ, බමුණු, වෙළඳ, ගොවී, ව්‍යෙවල ඉපිද සැප විදිනා ලෙස අවසානයෙහි සඳහන් කොට තිබේ.⁴⁸ එහෙන් වෙශය කුලය මෙන්ම ගුද කුලය ද ඒ ආකාරයෙන්ම තීව කුල සේයින් සලකා ඇති අයුරු ඔම්පියා අවුවා ගැටපදයේ සඳහන් වේ.⁴⁹ එසේම රජ කුලය හෝ බමුණු කුලය හෝ උසස් බවත් මෙකි කුල දෙක හැර අනෙකුත් කුල තීව බවත් ධර්මපුද්ධිකාවේ දක්වයි.⁵⁰ ජාතක අවුවා ගැටපදයේ ද කියුවෙන්නේ “ක්ෂතිය මාස්මණ දී කුල සම්පත්තිය ද දේවලෝකෝන්පත්තිය ද පිරිසිදු බව සිදුවන බවට නොහොත් සමඟ්ද වන බවට කාරණා හෙයින්...” යනුවෙනි.⁵¹ මෙමගින් ද ගම්වන්නේ සෘතියන් භා මාස්මණයන් යන කුල දෙක පමණක් උසස් බවත් අනෙක් කුල පහත් කුලයන් ලෙසවත් සලකා ඇති බවත්ය. සිද්ධාර්ථ කුමරුන් පිළිසිදු ගැනීමට පෙර වූ පංච මහා විලෝකනයෙහි එන එක් අංගයක් වූයේ ද කුලයි. සියලුම බුදුවරු තුපැනි කුල ගොවීකුලය මෙන්ම වෙළඳ කුලයන් ඇතුළත් වන අතර ඔවුනු මාස්මණ හෝ රජ කුලයෙහි හෝ පමණක් උපන්තිය ලබන බව පැවැසෙනි.⁵² ‘ඁාකාසිංහ’ යන රජ කුලය භා අනුබද්ධිත නාමයක් වන අතර එය බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට යොදාගනු ලැබූ නම් අතරින් එකකි.⁵³ අමාවතුරු ගාක්‍ය කුමාරවරුන් පත්සියයක් පැවැද්ද ලබ ගැනීම සම්බන්ධිත විස්තරයේ ද සඳහන් වන්නේ බුදුන් ද ඒ සගුන් ද

මහා සම්මත රාජවිංයයෙහි උපන්නාඩු බැවින් 'මුදු තුම්ඩ පිරසිදු වූවාඩු පිරසිදු සගුන් පිරවරා වැඩ පුන්නාඩු' බවයි.⁵⁴ එයම පූරාවලිය කත්‍රිවරයා රජ කුලෙන් බුදුව රජ මහඟුන් පිරවරන ලද බව ගෙනහැර පායි⁵⁵ මෙමගින් පැහැදිලි වන්නේ කුල පවිත්‍රතාව පිළිබඳ කිසියම් හැඳිමක් හිසු සමාජයෙහි ද කුල ගර්වය සම්බන්ධයෙන් තිබුණු මුදික අවස්ථාවක් ලෙසය. තවද උසස් මැණියන්ට දාච කුසකින් ඉපදීම දරුවකට විශාල ගෞරවයක් ලෙස සලකා ඇති අවස්ථා පෙනෙයි. ලක්දීව ඇතැම් ඕලා ලේඛනයන්හි රාජ රාජ මහාමාත්‍යාදීන් අසවල් අයගේ කුසින් උපන් බව දැක්වෙන අවස්ථා රාභියක් පෙනෙයි. ඒ අනුව, පුලියන්කුලම පුවරු ලිපියේ 'කුලෙන් සම දැ තිනා රෑතින කුසින්...',⁵⁶ සනරවැනි සේන රුපුගේ කළේදියපොකුනා ලිපියේ 'මහර්ජු පිණිසැ... විදුරා රෑතින කුසින්...',⁵⁷ වෙසසකිරී පුවරු ලිපියක 'මහර්ජන දා දෙවා රෑතින කුස්සි හෙවැ...'⁵⁸ අදි ලෙස සඳහන් වන අයුරින් පැහැදිලි වේ. ඒඅනුව කුල හා වර්ණ යන්න විවිධ අර්ථයෙන් හාවිත වන අයුරු පෙන්වා දිය හැකිවේ.

ආන්තික සටහන්

- "යො දාසං වර්ණමයෝවරං ගෘහාක", *සාහේලිදය*, (සංස්) II, පරි. කාරාවිල පැවිරික්, කොළඹ: ඇස් ගොඩිගේ සහ සමෙයිරෝයේ, 1997, 12. 4; "ලංඡා වර්ණ වාසිරුග්‍රා පුලාය", එම, I, 179. 6.
- "කැන් මහසල් කුල සය බමුණු මහසල් කුලන්... වෙසස කුල පුදුරු කුල..." මධ්‍යමය ගැටපුදය, (බඳගැ) සංස්. මැදියන්ගෙන් විමලකිරි කිම් සහ නැගින්නේ සේමිස්සර කිම්, කොළඹ: ඇම්. ඩී. ඉණසේන සහ සමාගම, 1967, පිටු. 216-217.
- Epigraphia Zeylanica*, (EZ) IV, ed. S. Paranavitana, London: Oxford University Press, 1944, P.62; "...මුහිද ඉපන් සැහැඳුල කෙවුල සුදානා පරපුරෙන් ආ..." ; *Epigraphia Zeylanica*, III, ed. S. Paranavitana, London: Oxford University Press, 1933, PP 222-227; *Dighanikaya*, (Digha) I. ed. T.W. Rhys Davids & Etlin Carpenter, London: P.T.S, 1975, p. 87; *Majjhimanikaya*, (Majjhima) II, ed. Robert Chalmer, London: P.T.S, 1977, PP. 134, 164; B. C. Law, *Ksatriya Clans in Buddhist India*, Culcutta: Thacker, Sprink & com, 1922, pp. 181-198.
- Epigraphia Zeylanica*, I, ed. D. M. D. Z. Wicramasingha, London: Oxford University Press, 1912, pp. 185, 245; EZ, III, PP. 74-727; EZ. IV, 62.
- Culavamsa*, (Cv) tr. W. Geiger, London: Oxford University Press, 1930, 38,88-89.
- ඇස්. ඩී. හෙට්ටිඳාරවිඩි, *ලංඡාලේ සමාජ හා සංස්කෘතික ඉතිහාසය*, මහරජම: කරුණ ප්‍රිත්විස්, 2008. ප. 27.
- Cv, 38, 80-83.
- මෙම ලිපියේ සඳහන් 'මහෙරමණික' යන්න පරින්නාග කළ විස්තුව ලෙස සලකා ඉන් ඇලවුලින් ඇල්ලු මාලුන් සඳහා අය කළ බදුද් ලෙස පරින්නාග මහා පවසයි. EZ, Vol. IV, p. 222; නමුත් මින් පරින්නාග කළ විස්තුව ලෙස පැහැදිලි හොසඳහන් වන බව පවසන ඇස්. ඩී. හෙට්ටිඳාරවිඩි මහා වෙනත් අදාළයක් පළ කරයි. එනම්, මැණියිම හාණක මහාගෙර දහ ගෙරුම ද ඕලාලුපි ගණනාවකම සඳහන් බවයි. මැණියි මින් කියුවන්නේ මැණියිම හාණක මහා ස්ථානයෙහි පෙන්වන්නා පිරින්නාගයක් බව තවදුරටත් සඳහන් කරයි. එම, ප. 27.
- EZ, IV, P. 222.
- Vissuddhi m*, p. 91.
- Ibid, pp. 91-92.
- Wagle, Ibid, PP. 16-17.
- Vinaya Pitakaya*, Vol. III, p.11.
- හෙට්ටිඳාරවිඩි, එම, 2008, ප. 28.
- "දිවසේ දිවසේ සහස්සුරුපාදන කුලගෙහෙ"; *සහස්රවිස්සුරුකාරණ*, (සහස්ස) සංස්. පොල්වත්තෙන් බුද්ධධත්ත කිම්, කොළඹ: ඇම්. ඩී. ඉණසේන සහ සමාගම, 1959, ප. 27.
- එම, පිටු. 32, 148.

- ¹⁷ H. Ellawala, *Social History of Early Ceylon*, Colombo: Department Of Cultural Affairs, 1969, p. 77.
- ¹⁸ CV, 38, 12, 38; LX, I; XCII, 22; 1960, pp. 29, 205.
- ¹⁹ Smp. Vol. II, p. 57
- ²⁰ හෙටරිඩාරවිත්, රම, 2008, ප. 30.
- ²¹ මධ්‍ය, ප. 131.
- ²² Mv, 23, 55; රසවාතිනී, II, ප. 83; Ellawala, *Ibid*, 1969, p. 30.
- ²³ "කුපුම්බ පුදුහි සාමෘහිකය, නා තස්ස අත්තේ කුපුම්බිකෝ"; මධ්‍ය, ප. 9; "කුපුම්බ සාමෘහික අත්තේ කුපුම්බිකෝ"; රම, ප. 223.
- ²⁴ Vinaya pitaka, Vol. III, p. 184; IV, pp. 80, 177, 272.
- ²⁵ "මෙහි දෑ..... මෙසෙයින් දත්තන්යේ, සැබල්ලේ කැකයෙහි යනාදී හින උකට දැයි"; සේවලද සහ සේවලද විනිශ්චය, (පිටවි) සංස්. මැදුරයන්ගෙය විමලකිරිති හිමි සහ හිනිපැල්ලලේ ඉත්තවූය හිමි, අනුර මුද්‍රණාලය, 1950, ප. 43.
- ²⁶ "ජාති නම බලුණු ජැය", මධ්‍ය.
- ²⁷ CV, 38, 14-15.
- ²⁸ Ibid, 52, 64.
- ²⁹ EZ, p. 67; V, p. 85.
- ³⁰ Vinaya Pitakaya, Vol. III, p. 169; Anguttaranikaya, (Angutta) Vol. I, Richard Morris, London: P.T.S, p. 162.
- ³¹ Ghurye, *Ibid*, PP. 55-56.
- ³² යෝග, 2, 12, 4.
- ³³ Pagiter, *Ancient Indian Historical Studies*, P. 306.
- ³⁴ Ibid.
- ³⁵ යෝග, 10, 90. 2.
- ³⁶ යෝග, 31, 10-1.
- ³⁷ "ව්‍යාහ්මණේ ව්‍යාහ්මණ ක්ෂේත්‍රාය රාජ්‍යාන් මරුද්ධොතා වෙශේරු තපසෙය ඉදු තමසය තැක්කරා නාරකාය විරහණ පාප්මන ක්ෂේත්‍රමානුයායා ආයෝගු කාමාය පුෂ්වලුමනි ක්ෂේත්‍රාය මාගෙම්"; රම, 30, 5.
- ³⁸ "නුම්හෙ බිමත්ට වාසෙටියා නානාජවිටා නානානාමා නානා ගොන්තා නානාකුලා අගාරස්මා අනාගාරය පාවිත්තා"; "කෙ නුම්හෙ"හි පුටියා සමානා, "සමණ සක්‍රාන්තියම්හානි පාවිත්තාප"; දිනි, පාටික වශේ, අයගෙනු.
- ³⁹ රුහක ඇවුතා ගැටවදය, (ජාජා) සංස්. මැදුරයන්ගෙය විමලකිරිති හිමි සහ නැහින්නේ සොමිස්සර හිමි, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1967, ප. 55.
- ⁴⁰ කොන්මලලේ අමරවිභ හිමි, ලක්දිව සෙල්ලිප, (ලක්දිවසේ) කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1969, ප. 426.
- ⁴¹ මධ්‍ය, ප. 174.
- ⁴² රම, ප. 606.
- ⁴³ රුහක ගායා සන්න්ය, (ජාජා) සංස්. ඔම්මරන හිමි, 1927, ප. 250.
- ⁴⁴ මධ්‍ය, ප. 606.
- ⁴⁵ දැවනමල පුදුමල, (රුවන්පි) සංස්. බෙටුවන්තුඩාවේ ගුරු, 1982, ප. 64.
- ⁴⁶ මධ්‍ය, ප. 55.
- ⁴⁷ රම, ප. 17.
- ⁴⁸ පිලික් කවියිම පොන, ශ්‍රී චාල්ස් ද සිල්වා, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1961, ප. 20.
- ⁴⁹ මධ්‍ය, ප. 214.
- ⁵⁰ බරපුද්ධිකාව, (ඩපු) සංස්. අමරමොලි හිමි, කොළඹ: ශ්‍රී ලංකා ප්‍රකාශන සමාගම, 1959, ප. 233.
- ⁵¹ මධ්‍ය, ප. 63.
- ⁵² මධ්‍ය, ප. 109; රම, ප. 1174.
- ⁵³ අධිකාරාජදිකාව - රාජි කිරුණුව්‍ය, (අභිප්‍රා) සංස්. මොරගොල්ල සාමෘහිකය නිස්ස හිමි, සැලවාමෙදර: උ. ඇල්. ඩී. පිල්වා, 1929, ප. 3.
- ⁵⁴ අමාවැතුර(අමාව) සංස්. කොදාගොඩ සුළුණලෝක හිමි, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1959, ප. 220.
- ⁵⁵ මධ්‍ය, ප. 548.
- ⁵⁶ උ. ඩී. පුරවිර, පිංහල කතිකාවක් හා සිංහ සමාරය, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1985, ප. 1985, 64.
- ⁵⁷ රම, ප. 67.
- ⁵⁸ රම, ප. 62.